



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)  
වෙබ් අඩවිය: [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** සේවක අර්ථසාධක අරමුදල  
**දිනය** 2014 අප්‍රේල් 23 වැනි දින

**2009 සිට 2013 දක්වා වූ කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ ලාභය රු.බිලියන 558 ඉක්මවයි**

කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදල් රුපියල් බිලියන ගණනක පාඩු ලබන බවට සමහර මාධ්‍ය වාර්තා මගින් උලුප්පා දක්වා ඇති කරුණු නොමඟ යවන සුළු හා සාවද්‍ය බව සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) ප්‍රකාශ කර සිටී. සමහර මාධ්‍ය මගින් හා දේශපාලඥයින් විසින් වාර්තා කරනු ලබන එවැනි පාඩු උපලබ්ධි වූ පාඩු නොවන අතර, ඒවා කොටස්වල වෙළෙඳපොළ මිලෙහි ඇතිවන වෙනස්වීම් ගැලපීමෙන් සිදුවන උපලබ්ධි නොවූ පාඩුය. එම නිසා, මෙම උපලබ්ධි නොවූ පාඩු/ලාභ සාමාජිකයින් අතරේ බෙදා දෙනු ලබන ප්‍රතිලාභ අඩුවීම හෝ වැඩිවීම කෙරේ බලපෑමක් ඇති නොවේ. සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉහළම අගය වාර්තා කළ 2011 පෙබරවාරි 14 දින තිබූ උපලබ්ධි නොවූ ලාභය වූ රු. බිලියන 20.7 සිට 2013 අවසානයේ දී වාර්තා වූ උපලබ්ධි වන අලාභය වූ රු. බිලියන 9.0 ක් දක්වා, වෙනස් වීමෙන් පැහැදිලි වන්නේ මෙම උපලබ්ධි නොවූ අලාභ දැඩි ලෙස උච්චාවචනයන්ට භාජනය වන බවයි. එවැනි උපලබ්ධි නොවූ අලාභ 2014 අප්‍රේල් 21 දින වන විට රු. බිලියන 4.4 ක් දක්වා හෝ සියයට 51 කින් පහත වැටී ඇති අතර, අදාළ කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත්තේ සියයට 4.46 කින් පමණි. මෙයින් සනාථ වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ආයෝජන කළඹ විවක්ෂණශීලී කළමනාකරණය කර ඇති හෙයින් එම ආයෝජන කළඹ වෙළෙඳපොළ උපහතීන් අහිබවා යන සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදලෙහි විවක්ෂණශීලී ආයෝජනයන් හා මනා කළමනාකරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් අරමුදල ඉපයූ ලාභය 2009 දී සියයට 13.75 ක් ද, 2010 දී සියයට 12.5 ක් ද, 2011 දී සියයට 11.5 ක් ද, 2012 දී සියයට 11.5 ක් ද සහ 2013 දී සියයට 11.0 ක් ද වශයෙන් ආකර්ශනීය ප්‍රතිලාභ අනුපාත සාමාජිකයින්ට ගෙවීමට හැකිවී ඇති බව ද සේවක අර්ථසාධක අරමුදල දන්වා සිටී. අදාළ කාලවකවානු තුළ දී මූල්‍ය වෙළෙඳපොළෙහි සාමාන්‍ය තැන්පතු සඳහා ගෙවනු ලැබූ පොලී අනුපාතයන්ට වඩා එම ප්‍රතිලාභ අනුපාතයන් ඉහළ මට්ටමක පැවැතී. සංඛ්‍යාත්මකව ගෙන බලන විට, 2009, 2010, 2011, 2012 සහ 2013 යන වසර වලදී පිළිවෙලින් රු. බිලියන 101.7 ක් ද, රු. බිලියන 111.5 ක් ද, රු. බිලියන 107.5 ක් ද, රු. බිලියන 111.8 ක් ද සහ රු. බිලියන 125.6 ක් වශයෙන් එහි සාමාජිකයන් වෙනුවෙන් අරමුදල ලාභ උපයා ඇත.

සේ.අ.අ. එහි අරමුදල් වලින් සියයට 92 ක් රජයේ සුරැකුම්වල ද, සියයට 6 ක් පමණ කොටස් වෙළෙඳපොළෙහි ද ආයෝජනය කර ඇත. ඉතිරි සියයට 2 ක ප්‍රමාණය සමාගම් ණයකර සහ කෙටිකාලීන රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබේ. කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් කර ඇත්තේ දිගුකාලයේ දී ලාභ ඉපයීමෙන් අරමුදලේ ප්‍රාග්ධන පදනම වර්ධනය කර ගැනීමේ දිගුකාලීන දැක්මකින් යුතුවයි.

සමාගම් කොටස් වල නෛසර්ගික වටිනාකම සහ ඒවායේ දිගුකාලීන දැක්ම, මැදිකාලයේ සිට දිගුකාලය තුළ කොටස් වටිනාකමේ සිදුවිය හැකි ඉහළ යාම, සමාගම් පාලන ව්‍යුහයන් සහ අනාගත සැලසුම්, එවැනි සමාගම්වල තිබෙන කොටස් සංඛ්‍යාව, අදාළ කර්මාන්තයේ ශක්‍යතාවය සහ වර්ධන විභවතාවය සහ නැගී එන ආර්ථික කටයුතු තුළින් එම සමාගම කෙරේ ඇති විය හැකි බලපෑම යනාදිය මෙම ක්‍රියාවලියේ දී, සේ.අ.අ. සලකා බලයි. තවද, ලෝකයේ බොහෝ දිගුකාලීන අරමුදල් විසින් අනුගමනය කරනු ලබන්නාක් මෙන් සේ.අ.අ.අරමුදල ද එහි කොටස් ආයෝජන කළඹ පවත්වා ගෙන යනු ලබන්නේ විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් ලෙසිනි. කොටස් ආයෝජනයන් ගත්විට, ආයෝජන කළඹේ ඇති විවිධ සමාගම්වල කාර්යසාධනය සහ සමාගම් කොටස්වල වෙළෙඳපොළ අගයන් එක් එක් කාලවලදී ජාත්‍යන්තර, ආර්ථික, දේශපාලන, මූල්‍ය සහ කර්මාන්තයට ආවේනික සහ සමාගමට ආවේනික සාධක මත රඳා පවතින බව සැලකිය යුතු වේ. එම පසුබිම අනුව, සමාගම් මෙන්ම සමාගම් කොටස් වෙළෙඳපොළ ද ඒකාකාරීව වර්ධනය නොවන්නාක් මෙන්ම කොටස්වල වෙළෙඳපොළ මිල ගණන් ද සියලුම කාලවලදී අඛණ්ඩව ඉහළ නැගීමක් සිදු නොවේ.

මෑත කාලයේ දී, කොළඹ කොටස් හුවමාරුව පසුගාමී තත්ත්වයන්ට මුහුණ පා තිබුණු නිසා, සමාගම් කොටස් වලින් වැඩි ප්‍රමාණයක මිල ගණන් ඊට පෙර පැවැති මිල ගණන්වලට වඩා අඩු වී ඇත. මෙය අසාමාන්‍ය සිදුවීමක් නොවන අතර, ආර්ථික පසුබෑම තුළ ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළවල ද මන්දගාමී වර්ධනයන්ට මුහුණ පා ඇත.

එවැනි තත්ත්වයකදී, වෙළෙඳපොළ මිල ගණන්වලට ගැලපීමේ දී සමහර කොටස් වලින් උපලබ්ධි නොවූ අලාභ ඇති වීම ස්වභාවික වන මුත්, එම අලාභයන් උපලබ්ධි වූ අලාභයන් වන්නේ එවැනි කොටස් විකුණන ලද්දේනම් පමණි. ඒ අනුව, සේ.අ. අරමුදලට එවැනි උපලබ්ධි වූ අලාභ ඇති වී නොමැති අතර, ඒ කෙසේ වෙතත්, දිගුකාලයේ දී අරමුදලේ ඇති බොහෝ කොටස්වල අගයන් ඉහළ යාම අපේක්ෂා කෙරේ.

එම නිසා, සාවද්‍ය සහ නොමඟ යවන සුළු විචේචනයන් සහිත මාධ්‍ය වාර්තා මගින් සමහර පුද්ගලයන් විසින් මහජනතාව සහ සාමාජිකයන් නොමඟ යැවීමට ගන්නා උත්සාහයන් පිළිබඳව සේවක අර්ථසාධක අරමුදල කණගාටුව ප්‍රකාශ කරයි.